

තේ ශක්ති අරමුදලේ ගනුදෙනු පිළිබඳ වාර්තාව - 2023

තේ ශක්ති අරමුදලේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයක කාල පරිච්ඡේදය සඳහා වූ මෙහෙයුම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු යැයි අදහස් කරන සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන අස්ථිතියක් විසින්ම එම අස්ථිතිය සම්බන්ධව වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ. එම පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන අස්ථිතියක් සම්බන්ධයෙන් වූ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන, රීති මගින් දක්වනු ලැබිය හැකි පරිදි වන කාලසීමාවක් තුළ එම අස්ථිතියවල වාර්ෂික කාර්යසාධන වාර්තා ද සමඟ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම පනතේ 38(1) (ඇ) වගන්තිය ප්‍රකාරව, වාර්ෂික වාර්තා සහ වෙනත් මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය වේලාවන් ඇතුළත පිළියෙල කිරීමට සිදුවන බව සහතික විය යුතු අතර ඊට අමතරව විගණනය කරනු ලබන අස්ථිතියට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වගබලා ගනු ලැබිය යුතුය.

2. විගණන නිරීක්ෂණ

2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 3 වගන්තිය හා මුදල් රෙගුලාසි 877(2) ඇ ප්‍රකාරව අරමුදලේ මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන්වී මාස 02 ක් තුළ කාර්යසාධන වාර්තාවක්ද සමඟ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට පිටපතක් සහිතව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවද, 2018 වර්ෂයේ සිට 2023 වර්ෂය අවසානය දක්වා වූ මූල්‍ය ප්‍රකාශන මෙම වාර්තාවේ දින වන විටත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

2.2 වත්කම් හා වගකීම්වල පැවැත්ම

අරමුදල විසින් අවසන් වරට පිළියෙල කරන ලද 2017 දෙසැම්බර් 31 දිනට වූ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වත්කම් ,බැරකම් , ආදායම් හා වියදම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

අයිතමය	වටිනාකම (රු.)
වත්කම්	
ජංගම නොවන වත්කම්	330,180,601
ජංගම වත්කම්	336,013,484
මුළු වත්කම්	666,194,085
ස්කන්ධය	65,649,484
වගකීම්	

ජංගම නොවන වගකීම්	361,756,280
ජංගම වගකීම්	238,788,321
ස්කන්ධය හා මුළු වගකීම්	666,194,085
මුළු ආදායම	225,624,996
මුළු වියදම	41,159,092
ලාභය	184,465,904

2.3 අරමුදලේ ක්‍රියාකාරිත්වය

තේ ශක්ති අරමුදල සතුව කර්මාන්තශාලා 12ක්, මාවරල වත්ත හා හොරණ පොහොර ගබඩාව පැවති අතර ඒවායේ කළමනාකාරිත්වය පුද්ගලික පාර්ශවයන් වෙත බදු දී තිබුණි. එලඹ තිබූ බදු ගිවිසුම් අනුව මාවරලවත්ත හා කර්මාන්තශාලා 07 කින් 2023 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු මුළු බදු මුදල රු.120,418,779 ක් විය. 2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා අරමුදල අඛණ්ඩව අලාභ ලබමින් තිබුණු අතර අරමුදලේ ස්කන්ධ ප්‍රාග්ධනයද ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණි. ඒ අනුව 2012 වර්ෂයේ දී රු.මිලියන 124.058 ක් වූ ස්කන්ධ ප්‍රාග්ධනය 2015 වර්ෂයේ දී රු.මිලියන 111.65 ක සෘණ අගයක් බවට පත්ව තිබුණි. මෙම තත්ත්වයන් මත 2016 ජූලි 13 දිනැති අංක අමප 16/1224/726/015-I දරන අමාත්‍ය මණ්ඩල තීරණයෙන් සහ 2016 අගෝස්තු 17 දිනැති අංක අමප/16/1427/726/015-II දරන අමාත්‍ය මණ්ඩල තීරණයෙන් තේ ශක්ති අරමුදලේ කටයුතු වැඩිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණි. එසේම 2023 අප්‍රේල් 18 දිනැති අංක අමප/23/0615/616/014 දරන “තේ ශක්ති අරමුදලෙහි කොටස් හිමියන් වෙතින් තේ ශක්ති අරමුදල වෙත කොටස් ආපසු මිලදී ගැනීම” යන මැයිත් වූ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව තේ ශක්ති අරමුදලේ කොටස් හිමියන් සඳහා කොටසක නාමික අගය වන රු.10 ක මුදල ආපසු ගෙවා අදාළ කොටස් හිමිකම තේ ශක්ති අරමුදල වෙත භාර ගැනීමට සහ ඒ සඳහා තේ ශක්ති අරමුදලේ උපයාගැනීම් පමණක් භාවිතා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2.4 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) බදු ගිවිසුම් අනුව ගෙවිය යුතු මාසික බදු කුලිය ඊළඟ මස පළමු වන දින හෝ ඊට පෙර නොගෙවීම මත ගතවන සෑම දිනකටම බදු මුදලින් සියයට 1 ක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතු බැවින්, 2023 දෙසැම්බර් 31 දිනට බදු මුදල් නොගෙවීම මත ප්‍රමාද ගාස්තු වශයෙන් රු.1,503,860,053 ක් අයකර ගැනීමට පවතින බව හා නව අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ප්‍රමාද ගාස්තු සංශෝධනයකට අනුමැතිය ලබා දී තිබුණද කිසිදු ප්‍රමාද ගාස්තුවක් මේ දක්වා අයකරගෙන නොතිබුණි.	දිනකට 1% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු මුදල ඉතා ඉහළ අගයක් බැවින්, අදාළ ප්‍රමාද ගාස්තු වර්ෂයකට 10% බැගින් සංශෝධනය සඳහා මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත. ඒ අනුව දන්වා ඇති ප්‍රමාද ගාස්තුව අඩුවීමට නියමිත අතර අදාළ මුදල අයකර ගැනීම සඳහා මාස 06ක සහන කාලයක්ද ලබාදී ඇත. ඒ අනුව ඉදිරියේදී කටයුතු කරනු ඇත.	අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.
ආ) 2017 ජනවාරි 30 දින සිට 2027 ජනවාරි 29 දක්වා වසර 10 ක කාලසීමාවක් සඳහා කොන්මලේ තේ ශක්ති කර්මාන්තශාලාවේ කළමනාකාරිත්වය	එළඹ තිබූ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු නොකිරීම මත කම්හල නැවත පවරාගෙන තේ ශක්ති අරමුදලට අයවිය යුතු සියළු මුදල්	අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ කළමනාකරණ

පුද්ගලික සමාගමක් වෙත අවබෝධතා ගිවිසුමක් මගින් භාර දී තිබුණු අතර ගිවිසුමගත කාලසීමාව ආරම්භ කළ දින සිට කළමනාකරණ ගාස්තු ගෙවීමට මාස දෙකක සහන කාලයක් ලබා දී තිබුණි. 2023 දෙසැම්බර් 31 දින වනවිට අයවිය යුතු මුළු හිඟ කළමනාකරණ ගාස්තු මුදල රු.39,843,000ක් (ප්‍රමාද ගාස්තු හැර) වූ අතර 2024 ජුනි 30 දින වනවිට බදු ගැනුම්කරු රු.4,617,000 ක් එනම් අයවියයුතු මුදලින් සියයට 11.6ක් පමණක් ගෙවීම් කර තිබුණි.

අයකර ගැනීම සඳහා නීතිමය කටයුතු ආරම්භ කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙත අදාළ තොරතුරු යොමුකර ඇත.

ගාස්තු අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.

- (ඇ) කොත්මලේ තේ ශක්ති කර්මාන්තශාලාව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන අනුව බදු පදනමට ලබා ගත් ඉඩමක පිහිටුවා තිබෙන අතර 2017-2023 කාලපරිච්ඡේදය වෙනුවෙන් රු.7,059,744 ක් තේ ශක්ති අරමුදල විසින් මහවැලි අධිකාරියට බදු කුලී වශයෙන් ගෙවා තිබුණ ද මෙම දේපල පෞද්ගලික සමාගමට බදු දීමෙන් කළමනාකරණ ගාස්තු ලෙස තේ ශක්ති අරමුදල ලබා ගෙන තිබුනේ රු.4,617,000 ක් පමණක් වූ බැවින් අරමුදල විසින් ඉඩම වෙනුවෙන් ගෙවන ලද බදු කුලිය ආවරණය කර ගැනීමට හෝ ප්‍රමාණවත් කළමනාකරණ ගාස්තුවක් සමාගමෙන් අයකරගෙන නොමැති බව තවදුරටත් නිරීක්ෂණය විය.
- (ඈ) නියමිත පරිදි කළමනාකරණ ගාස්තු නොගෙවීම හේතුවෙන් 2023 ජනවාරි 25 දින කොත්මලේ කර්මාන්තශාලාව නැවත අරමුදලට පවරාගැනීමෙන් පසු බදු ලබා දුන් කාලපරිච්ඡේදයට අදාළ බදුකරු නොගෙවූ රු. 581,987 ක විදුලි බිල්පතක් අදාළ බදු ලබාගත් පාර්ශවයෙන් අයකර ගැනීමකින් තොරව අරමුදල විසින් ගෙවා තිබුණි.
- (ඉ) 2017 අප්‍රේල් 28 දින මාවරල වත්තේ හා මාවරල කම්හලේ කළමනාකාරිත්වය පුද්ගලික සමාගමක් වෙත පවරා දී තිබුණු අතර 2023 දෙසැම්බර් 31 වනවිට එම වත්ත හා කම්හල වෙනුවෙන් අයවීමට ඇති මුළු හිඟ වාරික වටිනාකම පිළිවෙලින් රු.11,022,500 ක් හා ගිවිසුම අනුව කටයුතු නොකිරීම මත කම්හල 2023 අගෝස්තු 15 දින නැවත පවරා ගෙන ඇති අතර එදිනට පැවති සියළු හිඟ මුදල් අයකර ගැනීම සඳහා නීතිමය කටයුතු ආරම්භ කරන ලෙස දන්වා මේ වනවිට නීතිපති
- අරමුදල සතු දේපළ කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීමට කළමනාකරණය විසින් කටයුතු කළ යුතු අතර අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ කළමනාකරණ ගාස්තු හා ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.
- බදුකරු නොගෙවූ සියළුම හිඟ මුදල් අයකර ගැනීම සඳහා නොපමාව කටයුතු කළ යුතුය.
- අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ කළමනාකරණ ගාස්තු අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.

රු. 30,030,750 ක් විය.

දෙපාර්තමේන්තුව වෙත අදාළ තොරතුරු යොමුකොට ඇත.

- (ඊ) මාවරල වත්ත බදු දීමේදී එහි අක්කර 100ක බිම් ප්‍රමාණයක් තුළ අක්කර 42ක තේ වගාවක් හා තේ පැළ තවානකින් සමන්විත වූ අතර බදු ගිවිසුමෙහි 18 වන වගන්තිය ප්‍රකාරව බදු දේපලෙහි වසරකට අක්කර 02 බැගින් අක්කර 12 ක තේ නැවත වගාව සිදු කළ යුතු අතර තේ පැළ සිටුවීමට ද බදු ගැනුම්කාර පාර්ශවය එකඟ වී තිබුණද බදු ගැනුම්කරු ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (උ) අරමුදල විසින් බදු ගිවිසුම් මගින් යටෝක්ක දේපල බදුදී තිබුණද අක්කර 100 සීමාව තුළ සීමා මායිම් නිසියාකාරව මිනුම් කර බිම් කොටස වෙන්කර දී නොතිබීම හා ඒ හේතුවෙන් බාහිර පාර්ශවයන් විසින් භූමිය පරිහරණය කිරීමට යොමුවීම පිළිබඳව 2021 වර්ෂයේ නිකුත් කළ කම්හල් බදුදීම සම්බන්ධ විගණන විමසුමේදී අනාවරනය කර තිබුණද 2023 වර්ෂය අවසානය දක්වා මායිම් නිරවුල් කරගැනීමේ කටයුතු සිදුකර නොතිබුණි.
- (ඌ) 2016 නොවැම්බර් 17 දින සිට 2026 නොවැම්බර් 16 දින දක්වා වසර 10 කාලයක් සඳහා පුද්ගලික සමාගමක් වෙත දෙතියාය තේ ශක්ති කම්හල බදුදී තිබුණු අතර 2023 දෙසැම්බර් 31 දිනට හිඟ කළමනාකරණ ගාස්තු රු.4,099,223 ක් විය. මෙම කළමනාකරණ ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සමඟ ඇතිකරගත් එකඟතාවය අනුව මසකට නියමිත ගෙවියයුතු වාරිකය ඇතුළුව රුපියල් මිලියන 01 ක් බැගින් හිඟ කළමනාකරණ ගාස්තුද ගෙවියයුතු වුවත් පුද්ගලික සමාගම ඒ අනුව ගෙවීම් කර නොතිබුණි. හිඟ මුදල් අයකරගැනීම කෙරෙහි අරමුදල විසින්ද අවධානය යොමුකර නොතිබුණි.
- (එ) 2017 අප්‍රේල් මස 11 වැනි දින සිට වසර 10 ක් දක්වා බලංගොඩ තේ ශක්ති කම්හල බදු පදනමට පෞද්ගලික පාර්ශවයක් වෙත ලබා දී තිබූ අතර 2023 දෙසැම්බර්
- ගිවිසුම ප්‍රකාරව කටයුතු නොකිරීම මත මාවරල වත්ත 2023 අගෝස්තු 15 දින නැවත තේ ශක්ති අරමුදල වෙත පවරාගෙන ඇත.
- මාවරල ඉඩමේ මුල් පිඹුර අස්ථානගත වීම මත අදාළ නිරවුල් කරගැනීම් ප්‍රමාද වී තිබූ අතර මේ වනවිට එහි මුල් පිඹුර තේ ශක්ති අරමුදල සතුව පවතින බැවින් ඒ අනුව නිරවුල් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.
- මාවරල වත්ත ඉඩමේ මිණුම් කටයුතු සිදුකර මායිම් නිරවුල් කර බිම් කොටස වෙන් කිරීමට නොපමාව කටයුතු කළ යුතුය.
- අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ කළමනාකරණ ගාස්තු අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.
- අදාළ ප්‍රමාද ගාස්තු සංශෝධනය සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව
- අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ ප්‍රමාද ගාස්තු

31 දිනට එම ආයතනයෙන් ලැබිය යුතු රු.2,283,512ක ප්‍රමාද ගාස්තුව හෝ සංශෝධිත ප්‍රමාද ගාස්තු මේ වන විටද අයවී නොතිබුණි.

ඉදිරි කටයුතු කිරීමට නියමිතව ඇත.

අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.

(ඒ) 2016 නොවැම්බර් 24 දින පෞද්ගලික පාර්ශවයකට ගිලිමලේ තේ කම්හලේ කළමනාකාරිත්වය වසර 10 ක කාලයක් සඳහා බදු පදනමට ලබා දී තිබුණු අතර එම පෞද්ගලික බදු ගැණුම්කාර පක්ෂය විසින් කම්හලේ කළමනාකරනය හා පරිපාලනය සම්බන්ධයෙන් තෙවැනි බාහිර පාර්ශවයක් සමඟ 2023 මාර්තු 20 දින අංක 2539 දරණ ගිවිසුමකට එළඹී තිබුණි. කෙසේ වුවද කම්හල අරමුදල වෙත නැවත පවරාගෙන තිබුණු අතර 2023 දෙසැම්බර් 31 දිනට තේ ශක්ති අරමුදලට අයවිය යුතු හිඟ බදු හා ප්‍රමාද ගාස්තු පිළිවෙලින් රු.16,651,911 ක් හා රු. 167,414,915 ක් විය.

අදාළ ගිවිසුම අතුරු බදු ගිවිසුමක් නොවන අතර බදු ගැණුම්කරු සහ තවත් පාර්ශවයක් සමඟ අදාළ කර්මාන්තශාලාව ක්‍රියාත්මක කරගෙන යාම සම්බන්ධව ඇති කර ගෙන ඇති එකඟතා ගිවිසුමක් පමණි. කෙසේ වෙතත් අදාළ බදු ගැණුම්කරු එළඹ තිබූ බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීම මත 2023 අගෝස්තු 16 දින කම්හල නැවත තේ ශක්ති අරමුදල වෙත පවරා ඇත.

අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ කළමනාකරණ ගාස්තු සහ ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.

(ඔ) ඇල්පිටිය තේ ශක්ති කම්හල බදු දීමෙන් 2022 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු මුළු හිඟ කළමනාකරණ ගාස්තු මුදලින් 1/5 ක කොටස වූ රු.559,000 ක් 2023 පෙබරවාරි 01 දිනට පෙර ගෙවීමටත් ඉතිරිය සමාන වාරික 4 කින් මාස 04 ක් ඇතුළත 2023 ජුනි 01 දිනට ප්‍රථම ගෙවා අවසන් කිරීමටත් අමාත්‍යාංශ ලේකම්ගේ අංක MPI/ TSF/ ACC/ EIP/ FAC හා 2023 ජනවාරි 17 දිනැති හිඟ කළමනාකරණ ගාස්තු ගෙවීම සම්බන්ධ කමිටු සාකච්ඡාව අනුව තීරණය වුවද 2023 දෙසැම්බර් 31 වන විටත් රු.1,096,500 ක් පමණක් අරමුදල වෙත ලැබී තිබුණු අතර බදු ගෙවීම මත අයවිය යුතු ප්‍රමාද ගාස්තු පිළිබඳවද කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

දිනකට 1%ක අය කරනු ලබන ප්‍රමාද ගාස්තු මුදල අයකර ගැනීමේ කොන්දේසිය සංශෝධනය සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලැබී ඇති බැවින් ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව ඇත.

අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ කළමනාකරණ ගාස්තු සහ ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.

(ඔ) 2016 දෙසැම්බර් සිට 2026 දෙසැම්බර් දක්වා වසර 10 කාලයක් සඳහා පෞද්ගලික සමාගමක් වෙත දැරණියගල තේ ශක්ති කම්හල බදුදී තිබුණු අතර 2023 දෙසැම්බර් 31 දිනට හිඟ බදු මුදල රු.13,328,395 ක් විය. හිඟ බදු මුදල ගෙවීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සමඟ ඇතිකරගත් එකඟතාවය අනුව මසකට රු.425,000 බැගින් වන ගාස්තු කොටසක් අරමුදලට ගෙවිය යුතු වුවත් 2023

2024 ඔක්තෝම්බර් 25 දින පැවති තේ ශක්ති අරමුදල සම්බන්ධ නිර්දේශ ලබා දීමට පත්කල කමිටුව වෙත බඳුකරු කැඳවා සාකච්ඡා කොට ඇති අතර එහිදී වාරික වශයෙන් අදාළ හිඟ බදු මුදල් ගෙවීම සඳහා බදු ගැනුම්කරු එකඟතාව පල කර ඇත. ඒ අනුව, ඉදිරි කටයුතු කිරීමට නියමිතව ඇත.

අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ බදු මුදල අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.

වර්ෂයේ ඔක්තෝබර් ,නොවැම්බර් හා දෙසැම්බර් මාසයන්ට අදාළ නියමිත ගෙවියයුතු ගාස්තු පෞද්ගලික සමාගම විසින් ගෙවීම් කර නොතිබුණු අතර හිඟ බදු මුදල් අයකරගැනීම කෙරෙහි අරමුදල විසින්ද අවධානය යොමුකර නොතිබුණි.

- | | | |
|--|--|--|
| <p>(ක) රයිගම්කෝරළ තේ ශක්ති කම්හල බදු දීමෙන් 2023 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු මුළු හිඟ කළමනාකරණ ගාස්තු මුදල රු.5,400,000 ක් වන අතර අය විය යුතු මුළු හිඟ ප්‍රමාද ගාස්තු මුදල රු.3,396,033 කි. හිඟ කළමනාකරණ ගාස්තු ගෙවීම සම්බන්ධ එකඟතාවය අනුව මසකට රු. මිලියනයක මුදලක් අරමුදලට ගෙවිය යුතු වුවත් 2023 අප්‍රේල් මස සිට එම මුදල් කොටස ගෙවා නොතිබුණි.</p> | <p>2024 ඔක්තෝම්බර් 25 දින පැවති තේ ශක්ති අරමුදල සම්බන්ධ නිර්දේශ ලබා දීමට පත්කළ කමිටුව වෙත බඳුකරු කැඳවා සාකච්ඡා කළ අතර නියමිත වාරිකයට අමතරව රු.300, 000/- බැගින් හිඟ බදු මුදලින් කොටස බැගින් මාසිකව ගෙවීමට බඳුකරු එකඟ වී ඇත. ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව ඇත.</p> | <p>අංක අමප/24/1984/716/002 දරන 2024 ඔක්තෝම්බර් 29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හිඟ ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.</p> |
| <p>(ආ) 2006, 2007 කාලපරිච්ඡේදයන්හි නිමි තේ විකිණීමෙන් පෞද්ගලික සමාගමක් වෙතින් රු.19,211,584 ක් හා තීන්දු ප්‍රකාශය දක්වා නෛතික පොලියද අයකර ගැනීම සම්බන්ධ නඩුව තේ ශක්ති අරමුදලට වාසිදායක ලෙස තීන්දු ලබාදී ඇතත් නැවත විත්ති පාර්ශ්වය විසින් අභියාචනා කර ඇති අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එම මුදල අයකර ගෙන නොතිබුණි.</p> | <p>අභියාචනා නියෝගය 2025 ජනවාරි 08 දින ලබාදීමට නියමිතව ඇති අතර ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව ඇත.</p> | <p>අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මුදල් අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.</p> |
| <p>(භ) තේ ශක්ති අරමුදල විසින් පුද්ගලික අංශයට අයත් අක්‍රීය තේ කර්මාන්තශාලා සක්‍රීය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සියයට 18.5ක වාර්ෂික පොලියකට එක් කර්මාන්තශාලාවකට රු.700,000 ක් බැගින් ණය මුදලක් 2001 වර්ෂයේ දී ලබා දී තිබුණි. පුද්ගලික තේ කර්මාන්තශාලා 6 ක් විසින් ණය මුදල හා පොළිය ගිවිසුම් ප්‍රකාරව ගෙවා නොතිබූ බැවින් 2023 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු මුදල රු.4,963,162 ක් විය.</p> | <p>අදාළ පාර්ශ්වයන්ට එරෙහිව ණය මුදල් අයකර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා ඇත.</p> | <p>වසර 20 කට අධික කාලයක සිට පවතින ණය ශේෂයන් බැවින් නඩු තීන්දු ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීමට නොපමාව කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඃ) තේ ශක්ති ඉඩම්වල මායිම් නිවැරදිව හඳුනාගෙන මිනුම් කර නොමැති බැවින් අනවසර පදිංචිකරුවන්ගෙන් එම ඉඩම් නිරවුල් කර ගැනීමට නීතිමය පියවර ගැනීමට මේ දක්වා කටයුතු කර නොතිබුණි.</p> | <p>තේ ශක්ති අරමුදලට අයත් ඉඩම්වල මායිම් නිරවුල් කර ගැනීම සඳහා අවශ්‍ය මැනුම් කටයුතු සිදුකිරීමට මූලික කටයුතු ආරම්භ කර ඇත.</p> | <p>තේ ශක්ති අරමුදල සතු දේපළ නිවැරදිව මිණුම් කර නිරවුල් කර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.</p> |

- (ට) බලංගොඩ තේ කම්හලට අයිති පර්චස් 8.2 ක ප්‍රමාණයක් අනවසරකරුවන් අල්ලාගෙන තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් අරමුදල විසින් ගෙන නොතිබූ බව විගණනයේදී නිරීක්ෂණය විය.
- බලංගොඩ කම්හල් භූමියේ අනවසර පදිංචි කරුවන්ට එරෙහිව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් 2007 වර්ෂයේදී ගොනුකළ නඩුවක් පවතින බැවින් කම්හල් භූමිය මැනීම කටයුතු සිදුකිරීමට නොහැකි අතර අදාළ තීන්දුව ලබාදීමෙන් අනතුරුව මැනුම් සිදුකර එහිදී වෙනත් අනවසර භුක්ති විඳින්නන් හඳුනාගතහොත් ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව ඇත.
- නඩු තීන්දු ප්‍රකාරව අරමුදල සතු දේපළ නිරවුල් කර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.
- (ඩ) තේ ශක්ති අරමුදල විසින් භාවිතා කළ පොල් සංවර්ධන අධිකාරියට හා තලවකැල් වැවිලි සමාගමට අයත් අංක 53-4601 හා 53-4435 දරන කැබරට්ටල ආදායම් බලපත්‍ර ලබානොගත් කාලපරිච්ඡේදය වෙනුවෙන් 2021 දෙසැම්බර් 31 දින දක්වා වූ සහන කාලයේදී ලබාදිය හැකි සහනය අනුව ගෙවිය යුතු හිඟ බලපත්‍ර ගාස්තුව හා දඩ මුදල පිළිවෙලින් රු.93,125 ක් හා රු.95,550 ක් වුවද එම කාලය තුල බලපත්‍ර ලබානොගැනීම හේතුවෙන් කැබරට් 02 සඳහා පිළිවෙලින් රු.186,690ක් හා රු.180,385 ක් බලපත්‍ර ගාස්තු හා දඩ ලෙස ගෙවා තිබුණි. ඒ අනුව තේ ශක්ති අරමුදල විසින් රු.178,400 ක අනාර්ථික වියදමක් දරා තිබුණු බවත් 2008/2009 කාලපරිච්ඡේදයේ සිට එම කැබරට් භාවිතයෙන් තොරව හොරණ පොහොර ගබඩාවේ ගාල් කර ඇති බවත් විගණනයේදී නිරීක්ෂණය විය.
- කැබ් රට් ධාවන තත්ත්වයේ නොමැත. එම වාහන 2003 වර්ෂයේ සිට ආදායම් බලපත්‍ර ලබා නොගැනීම හේතුවෙන් අදාළ වාහන අපහරනය කිරීමට, අලෙවි කිරීමට හෝ පැවරීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් අදාළ වාහන වැවිලි අමාත්‍යාංශයට පැවරීමට සඳහා අදාළ ආයතන විසින් 2021 වර්ෂයේ අනුමැතිය ලබා දී තිබූ බැවින් එම වාහන පවරා ගැනීම සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමට බලපත්‍ර ගාස්තු හා දඩ ගෙවීමට සිදුව ඇත. ඒ අනුව ආදායම් බලපත්‍ර ලබා ගෙන එම වාහන වැවිලි අමාත්‍යාංශය නමට පවරා ගෙන මේ වනවිට අලෙවි කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවතී.
- අනාර්ථික වියදම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගතයුතු අතර වාහන කාර්යක්ෂමතාව හා ඵලදායිව භාවිතා කිරීම හෝ අපහරණය කිරීමට නොපමාව කටයුතු කළ යුතුය.
- (ණ) අක්කර 58 ක වගාකළ හැකි බිම් ප්‍රමාණයක් පවතින මාවරල වත්ත බදු දීමෙන් අමු දළ නිෂ්පාදනය වැඩිකිරීම තුළින් උෞත ධාරිතාවයක් සහිත කම්හල් වල උපයෝගීතාවය ප්‍රශස්ථ මට්ටමින් පවත්වා ගැනීමට හා බදු ආදායම වැඩිකර ගැනීමට අරමුදල සතුව හැකියාව පැවතුනද ඒ සඳහා අවශ්‍ය පියවර මේ දක්වා ගෙන නොතිබුණි.
- මාවරල වත්ත බදු දීමේදී වගා නොකළ ඉඩම් වගාකිරීමේ එකඟතාව මත බදු ගිවිසුමකට එලඹී තිබුණද බදු ගැණුම්කාර පාර්ශවය විසින් අදාළ බදු ගිවිසුම් කොන්දේසි කඩ කිරීම මත මාවරල වත්ත නැවත පවරා ගෙන ඇත. ඉදිරියේ දී වත්ත නැවත බාහිර පර්ශවයන් වෙත පවරන අවස්ථාවේදී වගා නොකළ ඉඩම් වගා කිරීමේ එකඟතාව මත ගිවිසුම් ගතවීමට නියමිතව ඇත.
- මාවරල වත්ත ඉඩම නිවැරදි හා විධිමත් ගිවිසුම් මත නව බදු ගැණුම්කරුවකු වෙත ලබාදී තේ දළ නිෂ්පාදනය වැඩිකර කර්මාන්තශාලාවල උපයෝගීතාවය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ආ යුතු අතර බදු ගිවිසුම්වල කොන්දේසි පිළිබඳව නිසි අධීක්ෂණයක්ද තිබිය යුතුය.